

ජටෙයා පාඨො

අථ ඛො ආයසමා මහාකසසපො යෙන කුසිනාරා මකුට්ඨකුතං නාම මලලානං වෙතිසං, යෙන භගවතො චිතකො තෙනුපසචකම්. උපසචකම්ඤ්ඤා එකංසං චීවරං කඤ්ඤා අඤ්ඤා පණාමෙඤ්ඤා තිකඛතකුං චිතකං පදකඛිණං කඤ්ඤා පාදතො චීවරිඤ්ඤා භගවතො පාදෙ සිරසා වජ්ඣ. තානිපි ඛො පඤ්ඤාභිකඤ්ඤාසතානි එකංසං චීවරං කඤ්ඤා අඤ්ඤා පණාමෙඤ්ඤා තිකඛතකුං චිතකං පදකඛිණං කඤ්ඤා භගවතො පාදෙ සිරසා වජ්ඣංසු. වජ්ඣතෙසු ච පනායසමතා මහාකසසපෙන තෙහිපි පඤ්ඤාභි භිකඤ්ඤාසතෙහි සයමෙව චිතකො පජ්ජලි. කුසායමානසස ඛො පන භගවතො සරීරසස, යං අහොසි ඡචිති වා වමමනති වා මංසනති වා නභාරුති වා ලසිකාති වා තසස තෙව ඡාරිකා පඤ්ඤාඤ්ඤා, න මසි, සරීරාතෙව අවසසිංසු. සෙයාථාපි නාම සපපිසස වා තෙලසස වා කුසායමානසස න ඡාරිකා පඤ්ඤාඤ්ඤා, න මසි. සරීරාතෙව අවසසිංසු. තෙසඤ්ඤා පඤ්ඤානනං දුසසයුගසතානං දෙව ච දුසසානි න ඩයහිංසු. යඤ්ඤා සබ්බභතනරිමං, යඤ්ඤා බාහිරං. දඬෙඬ ව ඛො පන භගවතො සරීරෙ අනනලිකඛා උදකධාරා පාතුභවිඤ්ඤා භගවතො චිතකං නිබ්බාපෙසි. උදකං සාලතොපි අඛුනනමිඤ්ඤා චිතකං නිබ්බාපෙසි. කොසිනාරකාපි මලලා සබ්බගඤ්ඤාදකෙන භගවතො චිතකං නිබ්බාපෙසුං.

(මහාපරිනිබ්බාණසුත්ත - දීඝනිකාය)

පදමාලාව

ආයසමා	(න)	- ආයුෂ්මත්
මකුට්ඨකුතං	(ස)	- එනම් නාමය (මටුනු බැඳීම)
මලලානං	(නා)	- මල්ල රජදරුවන්ගේ
එකංසං	(ස)	- ඒකාංග
අඤ්ඤා	(නා)	- ඇඳිලි
පණාමෙඤ්ඤා	(පු.ක්‍රී)	- නමස්කාර කොට
තිකඛතකුං	(න)	- තුන්වරක්
චිතකං	(නා)	- සැය
පදකඛිණං	(නා)	- පැදකුණු
පාදෙ	(නා)	- පාද
පඤ්ඤාභි භිකඤ්ඤාසතෙහි	(ස)	- පන්සියයක් භික්ෂූන් විසින්
සයමෙව	(සං)	- තෙමේ ම
පජ්ජලි	(ක්‍රී)	- දැල්වුනි
කුසායමානසස	(කි)	- දැල්වෙන්නා වූ
ඡචිති	(සං)	- සිවිය යැයි
වමමනති	(සං)	- සම යැයි
නභාරුති	(සං)	- නභර යැයි

ලසිකාති	(සං)	- සඳුම්භුලු යැයි
ජාරිකා	(නා)	- අලු
මසි	(නා)	- දැලි
සරීරානෙව	(සං)	- ශාරීරික (ධාතුහු) ම
අවසිසසංසු	(ක්‍රි)	- ඉතිරි වූහ
සෙයාථාපි	(නි)	- යම් සේ
සපච්චි	(නා)	- ගිතෙල්
තෙල	(නා)	- තල තෙල්
ඛය්හිංසු	(ක්‍රි)	- දැවී ගියහ
යඤ්ච	(සං)	- යමක්
සබ්බභවනරමං	(ස)	- සැමට යටින්
අනතලිකතා	(නා)	- අහසින්
උදකධාරා	(ස)	- දිය දහරා
පාතුභවිඤ්චා	(පු.ක්‍රි)	- පහළ වී
නිබ්බාපෙසි	(ක්‍රි)	- නිවිය
සාලතොපි	(සං)	- සල් ගසේ (අතු පතරින්) ද
අබ්බන්තමිඤ්චා	(පු.ක්‍රි)	- මතු වී
සබ්බගන්ධොදකෙන	(ස)	- සියලු සුවඳින් යුතු සුවඳ දියෙන්

අභ්‍යාස

01. 'තථාගතසස ආලාභනං' ඡේදය සිංහලට නගන්න.

02. පාලියෙන් පිළිතුරු සපයන්න.

- i. තථාගතසස ආලාභනං කථා අහොසි?
- ii. ආයසමා මහාකසුපො කතිකකතං භගවතො චිතකං පදකම්ණං අකාසි?
- iii. සො කිත්තකෙහි භික්ඛුහි සද්ධං තථා අගමාසි?
- iv. ක්ඛායමානසස භගවතො සරීරෙ කෙ පන අවසිසසිංසු?
- v. කොසිනාරකා පන කෙන භගවතො චිතකං නිබ්බාපෙසුං?

03. පිළිතුරු සපයන්න.

- i. තථාගත දේහය ආදාහනයේ දී අලු නොවී ඉතිරි වූ වස්තු දෙක කුමක් ද?
- ii. මහකසුප් මාහිමි තථාගත ශ්‍රී දේහයට අවසන් බුහුමන් දැක්වීමට ප්‍රමාදවීමට හේතුව කුමක් ද?
- iii. තථාගත දේහය දැවීමේ දී අලු හෝ දැලි ඉතිරි නොවී දැවුණේ කුමන කොටස් ද?
- iv. මහකසුප් හිමි අවසන් බුහුමන් දක්වන තෙක් තථාගත දේහයට ගිනි නො ඇවිලී තිබුණේ කුමක් නිසා ද?
- v. චිතකයේ ගිනි නිවීමට ජලධාරාවන් පැමිණියේ කොතැනින් ද?

- 04. ඡේදයේ එන වාක්‍ය රටා අනුගමනය කරමින් පාලියට නගන්න.
- i. සාමනේරවරු උදෑසන ම සිවුර ඒකාංග කොට ඇඳිලිබැඳ තුන්වරක් වෛත්‍යය පැදකුණු කොට හිසින් වඳිති.
- ii. ජනාධිපති තෙම ඇමතිවරුන් පන්සියයක් සමඟ අනුරාධපුරයට ගියේ ය.
- iii. ළමුන් පන්සියයක් අතුරෙන් දෙසියපනහක් (අඩිඵතෙයාසතං) විභාගය සමත් වූහ.
- iv. අප නගරයට ගිය කල්හි බොහෝ මිනිස්සු එහි රැස්වූහ.

වාක්‍ය රචනය I

සම්පූර්ණ අදහසක් ප්‍රකාශ කරන පද සමූහය වාක්‍ය නම් වේ. වාක්‍යයක් නිපදවීමට කරන්නෙක් ද (කර්තෘ) ක්‍රියාවක් ද (ආධ්‍යාත) තිබිය යුතු ය. එසේ නොමැතිව අර්ථවත් වාක්‍යයක් තැනිය නොහැකි ය.

බාලකො ධාවති - (ළමයා දුවයි)

මෙහි බාලකො යන කර්තෘ පදය පඨමපුරිස ඒකවචන වේ. එනිසා ම ක්‍රියා පදය ද පඨමපුරිස ඒකවචනයෙන් ම තබා ඇත. මෙසේ උක්තපදයට (කර්තෘ) ගැළපෙන සේ ආධ්‍යාතය තැබීම ව්‍යාකරණ රීතිය යි. මෙවැනි ආධ්‍යාත පදවලින් තැනුණු වාක්‍යයන්හි කර්ම පදයක් නැතත් වාක්‍යයේ අදහස ප්‍රකාශ වීමට එය බාධාවක් නො වේ.

එහෙත් සකර්මක වාක්‍යවල ක්‍රියාව කර්මපදයක් අපේක්ෂා කරයි. මෙය මනුසෙසා භූඤ්ජති - (මිනිසා අනුභව කරයි) යන්න ඇසුවෙකුට මිනිසා අනුභව කරන්නේ මොනවා ද? යන ප්‍රශ්නය පැන නගී. එබැවින් අනුභව කරන දෙය ප්‍රකාශ වන කර්ම පදය වාක්‍යවල යොදනුයේ කර්මය ප්‍රකාශවන දුතියා විභක්ති නාමපදය යෙදීමෙනි. එනිසා කර්ම පදයක් මීට ඇතුළත් කොට මනුසෙසා හනනං භූඤ්ජති (මිනිසා බත් අනුභව කරයි) යැයි කී විට වාක්‍යය සම්පූර්ණ වේ. පහත දැක්වෙන නිදසුන් බලන්න.

- බුද්ධො ධම්මං දෙසෙති.
- හිකඛවො තං සුණන්ති.
- උපාසිකා කුසුමසනතතිං ආහරි.
- උපාසකා පදිපාති උජ්ජාලෙනති.

කර්තෘ හා ක්‍රියාව ඒකවචන වූ පමණින් කර්ම පදය ද ඒකවචනයෙන් ම තැබිය යුතු නො වේ. එය ඒකවචනයෙන් හෝ බහුවචනයෙන් තැබිය හැකි ය.

පහත දැක්වෙන වාක්‍ය රටාවන් නිරීක්ෂණය කිරීමෙන් මෙය වටහා ගන්න.

රාජා රටයිං පාලෙති.	(රජු රට පාලනය කරයි)
මයං අනුරාධපුරං ගවජාම.	(අපි අනුරාධපුරයට යමු)
ඤාං සීලං රකංඛි.	(ඔබ ශීලය රකින්න)
තුමෙහ පුඤ්ඤානි කරොථ.	(තෙපි පින් කරවු)
අහං ලෙඛනං ලිඛාමි.	(මම ලිපියක් ලියමි)
සා පඤ්චසීලං සමාදියති.	(ඇය පංචශීලය සමාදන් වෙයි)

විශේෂණ පද භාවිත කොට වාක්‍යය දිගු කිරීම.

මුල දී ඉගෙන ගත් සරල වාක්‍යවලට විශේෂණ පද එක් කිරීම තුළින් වාක්‍යය දිගු කර ගත හැකි අතර ඉන් පරිපූරණ බවක් ද ව්‍යක්ත බවක් ද ඇති වේ. ඒ සඳහා 'නාම විශේෂණ, ක්‍රියා විශේෂණ, කර්ම විශේෂණ, සංඛ්‍යා විශේෂණ, නිපාත හා උපසර්ග' ආදිය උපයෝගී කර ගත හැකි ය.

නාම විශේෂණ

වාක්‍යයක නාම පදයක් කිසියම් පදයක් හෝ කීපයක් යොදා විශේෂණය කෙරේ නම්, එය නාම විශේෂණ නම් වේ. මෙහි දී විශේෂ්‍ය ලෙස යෙදෙන පදයට විශේෂණව යෙදෙන පද සමානව විභක්ති, ලිංග, වචනවලින් තැබිය යුතු ය.

හිකඛු ධමමං සුණාති.

- ධිනිමා හිකඛු ධමමං සුණාති.
- ධිනිමා හිකඛු බුද්ධසස ධමමං සුණාති.
- ධිනිමා හිකඛු දසබලසස සමමාසමබුද්ධසස තං ධමමං සුණාති.
- ධිනිමා හිකඛු දසබලසස සමමාසමබුද්ධසස මධුරං ධමමං සුණාති.

මේ අයුරින් වාක්‍යයක නාමපදවලට විශේෂණ ලෙස පද එක් කර ගනිමින් අලංකාරවත් ලෙස දිගු වාක්‍ය ලියා දැක්විය හැකි ය.

ක්‍රියා විශේෂණ

පාලි භාෂාවේ ක්‍රියා විශේෂණ බොහෝ විට නපුංසක ලිංගිකව දුතියා විභක්ති ඒක වචනයෙන් සිටී. මෙහි දී මුහුතතං, අභිණතං, ඛිප්පං ආදී නිපාත පද යෙදේ. ඇතැම් විටෙක තතියා විභක්ති ඒකවචන ද ක්‍රියා විශේෂණ ලෙස යෙදේ.

- සකකචචං - සකසා, පිලිවෙළට
- සුඛං, සුඛෙන - සැපසේ
- සනිකං - හෙමින්
- සීසෙන - වේගයෙන්
- නිබද්ධං - නිරන්තරයෙන්
- සාධුකං - මනාකොට

පුරිසො පණ්ඩිතං පයිරුපාසති.
 විඤ්ඤපුරිසො පණ්ඩිතං පයිරුපාසති.
 විඤ්ඤපුරිසො සීලවනතං පණ්ඩිතං පයිරුපාසති.
 විඤ්ඤපුරිසො සීලවනතං පණ්ඩිතං මුහුත්තං පයිරුපාසති.

මෙසේ කර්තෘ කර්ම ක්‍රියා සහිත වාක්‍යයක නාම පද හා ක්‍රියා පදය නාම විශේෂණ හා ක්‍රියා විශේෂණයක් යොදා දිගු කොට ලිවිය හැකි ය. මේ ආකාරයට වාක්‍යවලට විශේෂණ පද යොදා දිගු වාක්‍ය ලිවීමට පුරුදු වන්න.

උපසර්ග හා නිපාත පද යෙදීම

උපසර්ග හා නිපාත පද යොදා ගනිමින් ද අලංකාරවත් දිගු වාක්‍ය නිර්මාණය කළ හැකි ය.

බුද්ධා ජෙනවනෙ වසති.
 සමබ්බද්ධා ජෙනවනෙ වසති.
 සමමා සමබ්බද්ධා ජෙනවනෙ වසති.
 ඉදානි සමමාසමබ්බද්ධා ජෙනවනෙ වසති.
 ඉදානි පන සමමාසමබ්බද්ධා ජෙනවනං අජ්ඣාචසති.

ඉහත දැක්වෙන ආකාරයට උපසර්ග හා නිපාත පද යොදාගනිමින් දිගු වාක්‍ය නිර්මාණය කිරීමට පුරුදු වන්න.

සංඛ්‍යා නාම භාවිතය

වාක්‍ය රචනයේ දී එක්කෙනෙක්, දෙනෙනෙක්, එක්වරක්, දෙවරක් ආදී ලෙස සංඛ්‍යාවාචී ශබ්ද ද එකතු කිරීමට සිදුවේ. සංඛ්‍යාවාචී ශබ්ද වාක්‍යයකට එකතු කිරීමේ දී අනුගමනය කළ යුතු සුවිශේෂී ක්‍රමවේදයන් ඇත.

- සංඛ්‍යා ශබ්ද අතුරෙන් 'එක' (1) 'නි' (3) 'වතු' (4) යන ශබ්දත්‍රය ලිංගත්‍රයෙහි ම වරනැගෙන බැවින් සර්වනාමවලට ඇතුළත් කොට ඇත. 'එක' ශබ්දය සංඛ්‍යාවාචී වූ විට එක් සත්ත්වයකු ගැන යෙදෙන බැවින් සියලු විභක්තීන්හි ඒකවචනයේ පමණක් වරනැගේ. 'එක' ශබ්දය සර්වනාම පදයක් ලෙස ඇතැම්, සමහර යනාදී අරුත් දෙමින් ලිංගත්‍රයේ ම 'ය' ශබ්දය මෙන් වරනැගේ. 'ද්වි' ශබ්දය බහුවචනයේ පමණක් වරනැගෙන අතර, එය ලිංගත්‍රයේ ම සමාන වේ.

දෙවන පාඨමෙහි දැක්වූ පරිදි **නි, වතු** ශබ්ද ලිංගත්‍රයෙහි අසමාන රූප සහිතව බහුවචනයේ පමණක් වරනැගේ. වාක්‍යයක් රචනා කිරීමේදී මෙම වෙනස හඳුනාගෙන භාවිත කළ යුතු ය. පහත නිදසුන් බලන්න.

- උදා:-
- එකො පුරිසො එකෙන එරසුනා එකං රුකඛං ඡ්ඤති.
 - එකා ඉත්ථි එකමහා ගාමමහා නිකඛමිත්ථා එකං නගරං පාවිසි.
 - දෙව වනිතායො දෙව පුතො විජායිංසු.
 - සො ද්විති හතෙථි තං පහරති.

- තිසසනනං වනිතානං වතතාරො පුතතා ව තිසෙසා ධීතරො ව සනති.
 - වතතාරො මනුසො ව වතසෙසා නාරියො ව චතුහි මගෙහි වනං පවිසිංසු.
- පාලියේ ද්වී (2) ශබ්දයේ පටන් අධාරස (18) ශබ්දය අවසන් කොට ඇති ශබ්දයෝ (ති (3) චතු (4) හැර) බහුවචනයේ පමණක් යෙදෙන අතර ලිංගයේ ම සමාන වෙති.
 - එකුනවීසති (19) පටන් අධනවුති (98) දක්වා සංඛ්‍යාවෝ ද කොටි පටන් කොටිපකොටි දක්වා සංඛ්‍යාවෝ ද ස්ත්‍රීලිංග ඒකචචනයෙන් යුක්ත වෙති.
 - එකුනසත (99) පටන් සතසහසස (ලක්ෂය) දක්වා සංඛ්‍යා ශබ්දයෝ නපුංසක ලිංග ඒකචචනයෙන් යුක්ත වෙති.
- උදා:-
- පඤ්ච වාණීජා දසහි සකටෙහි හණ්ඩානි ආහරිංසු.
 - ඡ බාලකා ඡධ්මං පාඨං පඨනති.
 - ඉමෙහි සතති ධමෙමහි සමනනාගතා හිකඛු පණ්ඩිතො හොති.
 - අධ්මසු ගෙහෙසු පඤ්චතිංසති ජනා වසනති.
 - එකිසසං සාලායං සතං පුරිසා පඤ්ඤාසා ඉඤ්චියො ව නිසීදනති.

අභ්‍යාස

01. සිංහලට නගන්න.

- i. ඉදානි පන එකවෙච සමණපතිරූපකා පීතානි වජ්ජානි පාරුපීඤා සාසනවිලොමං කරොනති.
- ii. ධිතිමනෙතා සො පාතොච උට්ඨාය කුජනෙත සකුණෙ පසසති.
- iii. කතවෙදී සුනඛො අතතනො සාමීකං ගොපනජාය භුඛිකාරං අකාසී.
- iv. පණ්ඩිතා සප්පුරිසා මනුසො අතතානං උපකාරකානං පච්චුපකාරං කරොනති.
- v එකො මකකටො දිවසෙ දිවසෙ තථාගතසස උපට්ඨානං කරොති.

02. පාලියට නගන්න.

- i. ධර්මය දන්නා වූ නුවණැත්තෝ නොයෙක් කුසල් දහම් පුරා තමන් ම දමනය කරති.
- ii. ගුණවත් උපාසිකාවෝ විහාරයට ගොස් එකත්පසෙක හුන්නාහ.
- iii. ගම්වැසි මනුෂ්‍යයෙක් එක් මුගටිපැටියෙක් (නකුලො) ගෙනවිත් මහත් සෙනෙහසින් පෝෂණය කරයි.
- iv. දුම්රියෙන් (ධුමරථ) යන්නා වූ ඔවුහු කුඩා ගෙවල් බොහෝ සෙයින් (හියොසොමතතාය) දැක්කාහ.
- v. එක් බලලෙක් ලොකු මියකු අල්ලා ගනු පිණිස වේගයෙන් දිව්වේ ය.

03. පහත සඳහන් පද ලිංගත්‍රයට අනුව බෙදා දක්වන්න.

තිසෙසා, පඤ්ච, වීසති, ඡබ්බිසති, එකුනවීසති, තයො, දුවෙ, දවනතිංසති, එකපඤ්ඤාසා, එකිසසං, වතසෙසා, තෙරස, නවුති, ඡ, සත්තති, ඡතතිංසති, තිසසනනං, සට්ඨි, පඤ්චවීසති, දස, තිණි, සතං, දවීසු, පඤ්චති, තිණණං, අසීති, ඡාසීති, ඡනනවුති, නවුති,

04. වරහන් තුළ දක්වා ඇති ඉලක්කමට ගැලපෙන සංඛ්‍යාවාවී වචන යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න.

- i. (03) ගාවියො බෙතෙන ආභිණ්ඩනති.
- ii. මයං ගාමං ගච්ඡන්තො (29) මීගෙ පසස්මහ.
- iii. දසපුරිසා (05) අමෙඛ ඛාදිංසු.
- iv. ඉමසමීං ගාමෙ (102) ගෙනා සනති.
- v. මයං ඉතො (08) දිවසෙහි නගරං ගමීසසාම.

05. පහත මාතෘකා සඳහා වචන පහකට නො අඩු පාලි වාක්‍යය 5 බැගින් ලියන්න.

- i. වානරො
- ii. නගරං
- iii. මහාවාලුකානදී
- iv. සොචණ්ණමාලිමහාවෙතියං